

**ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය**

-----

1. මූල්‍ය ප්‍රකාශන

-----

1.1 තත්වවාගණනය කළ මතය

-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශවලින් 2011 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

-----

1.2.1 ශ්‍රී ලංකා ගිණුම් කරණ ප්‍රමිති (ශ්‍රී.ලං.ගි.ප්‍ර)

-----

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී ල. ගි. ප්‍ර. 18 ප්‍රකාරව, දේපල, පිරිසත හා උපකරණ ප්‍රත්‍යාගණනය කරන්නේ නම් අදාළ වත්කම අයත් කාණ්ඩයේ සියලුම දේපල, පිරිසත හා උපකරණ ප්‍රත්‍යාගණනය කළ යුතුය. එසේ වුවත්, අධිකාරිය සතු සියලුම ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීමෙන් තොරව, ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩම හා ගොඩනැගිලි පමණක් ප්‍රත්‍යාගණනය කර රු. මිලියන 1,378 ක් වූ ප්‍රත්‍යාගණන අගය මත මූල්‍ය ප්‍රකාශන වල පෙන්නුම් කර තිබුණි. අනෙකුත් ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය නොකිරීම නිසා අධිකාරියේ ඉඩම් හා ගොඩනැගිලි වල සාධාරණ අගය මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්නුම් නොකෙරේ.

(ආ) ශ්‍රී.ලං.ගි.ප්‍ර.-19 ප්‍රකාරව, මෙහෙයුම් කල්බදු යටතේ ලබාදී ඇති වත්කම්, ඒවායේ ස්වභාවය අනුව කල්බදු දෙන්නාගේ ශේෂපත්‍රයෙහි දැක්විය යුතු වේ. එසේ වුවත් මෙහෙයුම් කල්බදු යටතේ ලබාදී තිබුණු ඉඩම් හා තානායම් අධිකාරියේ ශේෂ පත්‍රයේ පෙන්නුම් කර නොතිබුණි. එම ඉඩම් හා තානායම් වල විස්තර විගණනයට ඉදිරිපත් නොකෙරුණි. එසේ වුවත්, විගණනය විසින් කරන ලද නියැදි පරීක්ෂාවකට අනුව, තානායම් 56 ක් හා අක්කර 6,495 ක වපසරියක් සහිත ඉඩම් කැබලි 166 ක් අධිකාරිය සතු විය.

1.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

-----

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) අයකර ගත යුතු ණයවල ස්වභාවය සහ අයකර ගැනීමේ හැකියාව පිළිබඳ නොසලකා අධිමාන ණය වෙන්කරම සඳහා වූ ගිණුම්කරණ ප්‍රතිපත්තිය, වර්ෂ 2 සට 4 දක්වා වූ කාලයක් පවතින ණයගැතියන් සඳහා 25% සිට 100% දක්වා වන පරිදි සකස් කර තිබුණි.
- (ආ) අධිකාරියේ සංවර්ධන පිරිවැය වර්ෂයකට 25% බැගින් ක්ෂය කරනු ලැබුවද, සංවර්ධන පිරිවැය හා එහි ස්වභාවය හඳුනා ගැනීම පිණිස ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දී නොතිබුණි.
- (ඇ) දිගු කාලීන හා කෙටිකාලීන බඳු පදනම මත ලබාදී ඇති ඉඩම් හා ගොඩනැගිලි වලින් එකතු කරනු ලබන ආදායම් හඳුනා ගැනීමට සහ ගිණුම්ගත කිරීමට අදාළව ගිණුම්කරණ ප්‍රතිපත්තිය ගිණුම්වල හෙළිදරව් කර නොතිබුණි.

1.2.3 ගිණුම්කරණ අඩුපාඩු

-----

විගණනයේදී පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) රු. 1,217,690 ක් වූ ගෙවිය යුතු එකතු කල අගය මත බදු (VAT) ගෙවිය යුතු තැන්පත් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ) පාසිකුඩා සංචාරක නිකේතන ව්‍යාපෘතිය සඳහා වැය කර තිබුණු රු. 66,057,525 ක ප්‍රාග්ධන වියදම් පුනරාවර්තන වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

1.2.4 නොසැසඳූ පාලන ගිණුම්

-----

අදාළ උපයෝගී වාර්තා වල සඳහන් ශේෂයන් සමඟ සැසඳීමේ නොකිරීම නිසා අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන සහ අදාළ උපයෝගී වාර්තා අතර පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය විය.

විස්තරය	මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය රු.	උපයෝගී වාර්තා වල විස්තරය	උපයෝගී වාර්තා අනුව ශේෂය රු.	වෙනස රු.
-----	-----	-----	-----	-----
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයෙන් ලැබිය යුතු මුදල්	2,316,084	ශ්‍රී.ලං.සම්මේලන.කාර්යාංශයේ ගිණුම්	3,834,488	1,518,404
ලී බඩු	8,499,982	වත්කම් සම්බන්ධ වාර්තාව	3,077,269	5,422,713
විවිධ වත්කම්	11,666,834	- එම -	1,378,440	10,288,394

දත්ත පෙරසැර	40,169,884	- එම -	2,646,750	37,523,134
උපකරණ				
හැඳි ගැරුප්පු හා කැම	13,379	- එම -	16,450	3,071
මේස උපකරණ				
තොග	2,399,645	තොග සමීක්ෂණ වාර්තාව	1,839,562	560,083

1.2.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

---

මේ සම්බන්ධයෙන් පහත තීරණයන් කරනු ලැබේ.

- (අ) විගණනය සඳහා ඉදිරිපත් කරන ලද කාල විශ්ලේෂණයට අනුව, රු. 16,399,657 ක් වූ වෙළඳ ණයගැතිකරුවන්ගේ රු. 1,862,804 ක් වර්ෂ 4 කට වැඩි කාලයක්ද රු. 129,649 ක් වර්ෂ 3 කට වැඩි කාලයක්ද හිඟ හිට පැවතුණි. මෙයට අමතරව, රු. 1,619,103 ක් වූ විවිධ ණයගැතිකරුවන් වර්ෂ 4 කට වැඩි කාලයක සිට හිඟහිට පැවතුණි.
- (ආ) විගණනයට ලැබී ඇති තොරතුරු වලට අනුව, රු. 2,480,205 ක්වූ විවිධ ණයහිමියන්ගෙන් 96% ක් පමණ තර්ජන ලෙස නොපැවතුණි. එසේ වුවත් එම වගකීම් පොත්වලින් ලියා හැරීමට පියවර ගෙන නොතිබුණි.
- (ඇ) ලැබිය යුතු මුදල්වල ස්වභාවය නොසලකා රු. 4,162,242 ක් හා රු. 10,097,754 ක් සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය වෙනුවෙන් අධිමාන ණය ලෙස වෙන්කර තිබුණි.
- (ඈ) වටිනාකම රු. 926,057 ක්වූ අගරු වූ චෙක්පත් 28 ක වර්ෂ 01 සිට 09 දක්වා කාලයක සිට හිඟහිට තිබුණද, මුදල් රෙගුලාසි 189 අනුව මෙම චෙක්පත් වල වටිනාකම අයකර ගැනීමට සුදුසු පියවර ගෙන නොතිබුණි.

1.2.6 විගණනය සඳහා සාක්ෂි නොවීම

---

ගිණුම්වල වූ එකතුව රු. 113,305,976 ක් වූ විෂයයන් පහක් අදාළ උපයෝගී ලියවිලි, වියදම් විස්තර, භාවිතා කළ ද්‍රව්‍ය හා යන්ත්‍ර සඳහා සහතික සහ මැනීම් විස්තර යනාදී සාක්ෂි නොවීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය. මෙයට අමතරව, අධිකාරියට අයත් ඉඩම් සඳහා ඔප්පු/ පවරා ගැනීම් බලපත්‍ර විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

1.2.7 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

---

පහත සඳහන් අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට යොමුව

---

අනුකූල නොවීම

---

(අ) 2003 ජුනි 02 දිනැති හා අංක පීඊඩී/12 දරන යහපාලනය සඳහා වූ රාජ්‍යව්‍යාපාර මාර්ගෝපදේශ වක්‍රලේඛය:

(i) 9 පරිච්ඡේදයේ 9.3.1 (i) වගන්තිය

බඳවා ගැනීමේ හා උසස් කිරීමේ යෝජනා ක්‍රමය පාලක සභාව සහ අමාත්‍යාංශය විසින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය ඇතිව අනුමත කල යුතු වුවත්, "වන සටොප් යූනිට්" නමින් අංශයට කල බඳවා ගැනීම් මෙම නියමයන්ට අනුකූලව කිරීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

(ii) 9 පරිච්ඡේදයේ 9.12 වගන්තිය

ව්‍යාපාරයක් විසින් අනුගමනය කරන ඕනෑම සුභසාධන යෝජනා ක්‍රමයක් සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතුය. එසේ වුවත් සේවකයන් සඳහා වූ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා එම අනුමැතිය ලබාගැනීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

(iii) 9 පරිච්ඡේදයේ 9.14.1 වගන්තිය

මානව සම්පත් කළමනාකරණයට අදාල නීති හා රෙගුලාසි පිළිබඳ සියලු කරුණු ඇතුළත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පරිච්ඡේදයක් සහිත පරිපාටි සංග්‍රහය භාණ්ඩාගාර ලේකම්ගේ එකඟතාවය සහිතව පාලක මණ්ඩලය විසින් අනුමත කල යුතු වුවත්, අධිකාරිය එම අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී තිබුණි.

(ආ) 2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන ජාතික ප්‍රසම්පාදන නියෝජිතායතන වක්‍රලේඛයේ 4.2.1 වගන්තිය.

අවම වශයෙන් වර්ෂ තුනක කාලයක් ආවරණය වන පරිදි ඉදිරි වර්ෂය සඳහා විස්තරාත්මක සැලැස්මක් සමඟ ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කලයුතු වුවත්, වක්‍රලේඛයේ දක්වා ඇති පරිදි ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කිරීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

- (අූ) 2006 ජනවාරි 25 දිනැති ප්‍රසම්පාදන ප්‍රමාණ පත්‍ර පිළියෙල කිරීම, වගකිවයුතු නිලධාරීන් මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.3.5 හා 6 වගන්ති විසින් ලබාගත් භාණ්ඩ හා සේවා සහතික කිරීම සහ ප්‍රසම්පාදන සඳහා ටෙන්ඩර් කැඳවීම යනාදී උපදෙස් කල්පිටියෙහි ඉදි කර තිබුණු ජැටිය ඉදි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කර නොතිබුණි.
- (අූ) 2002 නොවැම්බර් 28 දිනැති අංක පරිගණක, පරිගණක උපාංග සහ මෘදුකාංග සහ අයිට්අයි/2002/2 දරන භාණ්ඩාගාර අධිකාරිය සතු අනෙකුත් වත්කම් සඳහා ස්ථාවර වත්කම් ලේඛනයක් වනුලේඛයේ අවශ්‍ය පරිදි පවත්වා නොතිබුණි.
- (ඉ) 2011 ජනවාරි 11 දිනැති අංක පීඊඩී/56 දරන රාජ්‍ය ව්‍යාපාර වනුලේඛය. ඉදිරි මාස 06 ක කාලපරිච්ඡේදයක් සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සැලකිල්ලට ගත් පසුව 2011 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ආයතනයක ඇති අතිරේක මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකළ යුතුය. එසේ වුවත් අධිකාරියේ අතිරේක මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකර නොතිබුණි. විගණනය විසින් කරන ලද ගණනය කිරීම් වලට අනුව සමාලෝචිත වර්ෂයේ අතිරේක මුදල් ප්‍රමාණය රු. මිලියන 100 ක් පමණ විය.
- (ඊ) 2007 අප්‍රේල් 05 දිනැති අංක 33 දරන කළමනාකරණ සේවා වනුලේඛය. එ.ජ. ඩොලර් මිලියන 30 කට වැඩි විදේශ අරමුදල් යොදවන ව්‍යාපෘතියක කාර්ය මණ්ඩලයට ගෙවීම සඳහා නිශ්චය කර ඇති වැටුප් ලබාගත හැකි බව සලකා කල්පිටිය ව්‍යාපෘතියෙහි කාර්ය මණ්ඩලයට 2009 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා රු. 3,780,253 ක් වැඩියෙන් ගෙවා තිබුණි.
- (උ) මුදල් රෙගුලාසි
  - (i) මු.රෙ. 702(3) අධිකාරිය විසින් අත්සන් කරන ලද කොන්ත්‍රාත් ගිවිසුම්වල පිටපත් විගණකාධිපති වරයා වෙත ඉදිරිපත් නොකෙරුණි.
  - (ii) මු.රෙ. 371 අවස්ථා දහයකදී රු. 20,000 ක උපරිම සීමාව ඉක්මවා නිලධාරීන්ට අත්තිකාරම් ගෙවා තිබුණි.
- (ඌ) ආයතන සංග්‍රහයේ VI පරිච්ඡේදයේ 2.10 අධිකාරියේ උසස් කිරීම් බඳවා ගැනීම්, මාරු කිරීම්, වැටුප් වර්ධක ගෙවීම් හා සේවකයන්ට එරෙහි විනයානුකූල ක්‍රියාමාර්ගයන් පිළිබඳ ලිපි පිටපත් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

1.2.8 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

-----

සංචාරක සංවර්ධන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික පාර්ශවයන්ගෙන් ඉඩම් පවරා ගැනීම පිණිස රු. 112,897,975 ක මුදලක් කල්පිටිය හා බෙන්තොට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල 2008 වර්ෂයේදී තැන්පත් කර තිබුණි. එසේ වුවත්, මෙම තැන්පත් කිරීම් සඳහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කැමැත්ත හා අනුමැතිය ලබාගෙන නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

-----

2.1 මූල්‍ය ප්‍රතිඵල

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ වැඩ කටයුතු වලින් වූ මූල්‍ය ප්‍රතිඵලය රු. 132,206,537 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 72,273,514 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 59,933,023 ක වර්ධනයක් දැක්වුණි. රු. 80,946,951 කින් සංචාරක සංවර්ධන හා ආගමන බදු සහ වෙනත් ආදායම් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලයෙහි වැඩි වීමට මූලික හේතුව වී තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

-----

සමාලෝචිත වර්ෂයේ අධිකාරියෙහි ආදායම රු. මිලියන 345 ක් වූ අතර එය ඉකුත් වර්ෂයේ වූ රු. මිලියන 257 සමඟ සැසඳීමේදී 34% ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. එසේම ඉකුත් වර්ෂයේ සංචාරක සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයකර තිබුණු රු. මිලියන 185 සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය තුළදී ඒ සඳහා රු. මිලියන 213 ක් වැය කර තිබුණි. ඒ අනුව 15% ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය තුළ අධිකාරියේ ආදායම් හා වියදම් වල වෙනස් වීම් පහත දැක්වේ.

	2011 රු.(මි.)	2010 රු.(මි.)	වෙනස රු.(මි.)	%
	-----	-----	-----	---
ආගමන හා සංචාරක සංවර්ධන හා බදු	235	201	34	16
වෙනත් ආදායම්	110	56	54	96
පරිපාලන වියදම්	123	108	15	13
අලෙවි කටයුතු හා සම්බන්ධ වියදම්	41	30	11	36
ක්ෂය හා වෙනත් වියදම්	49	47	2	4
ශුද්ධ අතිරික්තය	132	72	60	83

2.3 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

ස්කන්ධ අනුපාත	සම්මත අනුපාතය	2011	2010	2009
ජංගම අනුපාතය	2.1	2.75	2.51	3.10
ක්ෂණික අනුපාතය	1.1	2.74	2.49	3.08

ඉහත අනුපාතයන් සම්මත අනුපාත මට්ටම් වලට සමීප වුවද, සමාලෝචිත වර්ෂය මුළුල්ලේ රු. මිලියන 100 කට වැඩි මුදලක් දිගු කාලීන හා කෙටිකාලීන ආයෝජන සඳහා උපයෝගී කර ගැනීමකින් තොරව බැංකු ගිණුමෙහි පැවතුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 නිකේතනවල කාර්ය සාධනය

අධිකාර්යේ අධීක්ෂණය හා කළමනාකරණය යටතේ සංචාරක නිකේතන 07 ක් පැවතුණි. 2010 වර්ෂයේ ශුද්ධ උානතාවය වූ රු. 716,334 සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ නිකේතනවල ශුද්ධ සමුච්චිත අතිරික්තය රු. 5,355,575 ක් විය. අධික පොදු කාර්ය වියදම් හේතුකොටගෙන නිකේතන පහක් හැර අනෙකුත් නිකේතන පාඩු ලබන තත්ත්වයක පැවතුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස උපයා තිබුණු මුළු ආදායම හා සැසඳීමේදී නිකේතන මෙහෙයුම්වල සමස්ත ලාභදායීත්වය 6.5% ක් පමණක් විය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

අධිකාර්යේ ඉඩම් හා දේපල කළමනාකරණය සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විගණනය විසින් කරන ලද නියැදි පරීක්ෂාවකට අනුව, ස්ථාන 166 ක පිහිටි අක්කර 6,495 ක හිස් ඉඩම් හා භානායම් 56 ක් රජය විසින් අධිකාර්ය වෙනුවෙන් පවරා ගෙන තිබුණි. එසේ වුවත් මෙම වත්කම් කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් කළමනාකරණය සඳහා විධිමත් පද්ධති හා පරිපාටි අධිකාර්ය විසින් හඳුන්වා දී නොතිබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වත්කම් කළමනාකරණයේ මූලික අරමුණ එනම් වත්කම් වල ආරක්ෂාව, ශ්‍රී ලංකා ගිණුම්කරණ පමිතවලට අනුව ඒවා ගිණුම් තැබීම, ඉඩම් හා වත්කම් වලින් අධිකාර්යට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ඉහල නැංවීම යනාදිය ලභාකර ගැනීමට අධිකාර්ය අපොහොසත් වී තිබුණි.
- (ආ) මූලික පාලන ක්‍රමයක් ලෙස දේපල වල ඔප්පු, පැවරුම් හා එකතු කිරීම්, සංවර්ධනය කිරීම් යනාදි විස්තර දක්වමින් ඉඩම් හා වත්කම් වෙනුවෙන් ලේඛනයක් පවත්වා නොතිබුණි.

3.3 හඳුනා ගත් පාඩු

-----

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ප්‍රතිපූර්ණය කිරීමට ඉඩදිය නොහැකි වියදම් සේ සලකා ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් ප්‍රතිපූර්ණය නොකරන ලද රු. 2,966,212 ක් වූ ප්‍රතිපූර්ණ පදනම මත අධිකාරිය විසින් දරා තබනු තිබූ නිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතියේ මූලික වියදම් පාඩුවක් ලෙස සලකා සමාලෝචිත වර්ෂයේදී ලියාහැර තිබුණි.
- (ආ) රු. 1,736,216 ක් වූ ලැබිය යුතු කුලී ආදායම්, අදාළ කල් බඳු ලාභිතරයන් අයකර ගැනීමට කටයුතු නොකර ලියාහැර තිබුණි.

3.4 කොන්ත්‍රාත් පරිපාලනය

-----

කල්පිටිය ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධනය කිරීමේ අරමුණින්, රු. 16,772,988 ක් වැයකර, කල්පිටිය ව්‍යාපෘතිය යටතේ අධිකාරිය විසින් ජැටියක් ඉදිකර තිබුණි. එසේ වුවත් මෙම අරමුණු සඳහා මගහැරුම ව්‍යාපෘතිය යටතේ එම ස්ථානයේම ජැටියක් ඉදිකර තිබීමත් ඉදිකිරීමේ අඩුපාඩු නිසාත්, ව්‍යාපෘතිය යටතේ වැයකර තිබුණ සම්පූර්ණ වියදම නිශ්චල වී තිබුණි.

3.5 ව්‍යාපෘති ප්‍රමාදයන්

-----

අතිරේක කාමර 4,000 ක් සහිත නිකේතනයක් ඉදි කිරීම සහ යටිතල පහසුකම් ඇතිකිරීම පිණිස රු. මිලියන 5,521 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කර තිබුණු කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) කල්පිටිය ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ මහා භාණ්ඩාගාරයේ ජාතික ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ව්‍යාපෘතිය වර්ෂ 5 කින් නිම කිරීමට 2008 වර්ෂයේදී ලබාගෙන තිබුණි. එසේ වුවත්, වර්ෂ 4 ක් ඉකුත් වීමෙන් පසුව ද පවා ව්‍යාපෘතිය තවමත් ආරම්භක අදියරේ පැවතුණි.
- (ආ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සහ ව්‍යාපෘතියෙහි කළමනාකරණ වියදම්, උපදේශක හා ප්‍රාග්ධන වැඩ යනාදිය ආවරණය වන පරිදි විස්තරාත්මක අයවැයක් පිළියෙල කර නොතිබුණි.
- (ඇ) විගණනයට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව, හඳුනාගත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා සමාලෝචිත වර්ෂය අවසානය දක්වා රු. මිලියන 92.6 ක් වැය කර තිබුණි. 2012 අගෝස්තු 21 දින අධිකාරියේ සභාපතිවරයා මා වෙත පහත පරිදි දන්වා තිබුණි. "කල්පිටිය ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය" (KITRP) සඳහා දරන ලද වැය, කාර්යාල මෙහෙයුම් කටයුතු, ආයෝජන



ප්‍රවර්ධන සහ මාර්ග ඉදිකිරීමේ මූලික වියදම් හා ජැටියේ හා අනෙකුත් යටිතල පහසුකම් වෙනුවෙන් කල්පිටිය ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය දරන ලද වියදම් වේ. "

(ඇ) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු වලට අනුව, දූපත් දෙකක් කල්බදු ගිවිසුම් මත සංවර්ධනය කරන්නන් වෙත පවරා දී තිබුණි. එසේ වුවත් ඉඩම් තක්සේරු කිරීමට අදාළ විස්තර සහ සංවර්ධනය කරන්නන් තෝරා ගැනීමේ පදනම විගණනයට ඉදිරිපත් නොකෙරුණි. මෙයට අමතරව, 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව මෙම දූපත් සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීම සඳහා වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. 2012 අගෝස්තු 21 දින අධිකාරියේ සභාපතිවරයා මා වෙත පහත පරිදි දන්වා තිබුණි.

"මෙම දූපත් කල්බදු දීම සඳහා අවශ්‍ය සියලුම පරිපාටීන් අනුගමනය කරන ලද අතර ප්‍රසම්පාදන ලියවිලි කල්පිටිය ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය මගින් සකස් කරන ලද අතර එය එවකට තිබුණු සංචාරක අමාත්‍යාංශය මගින් අනුමත කරන ලදී."

3.6 මානව සම්පත් කළමනාරණය

-----  
විගණනයට ලබාගත හැකි වූ තොරතුරුවලට අනුව, අධිකාරියේ සේවක සංඛ්‍යාව සේවාවන් 17 ක් යටතේ වර්ගීකරණය කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ සේවක සංඛ්‍යාව පිළිවෙලින් 176 ක් සහ 157 ක් විය. සමාලෝචිත වර්ෂයේදී සහ ඉකුත් වර්ෂයේදී, අධිකාරිය විසින් වැටුප්, වේතන හා අනෙකුත් දීමනා සඳහා පිළිවෙලින් රු. මිලියන 61.9 ක් හා රු. මිලියන 53.8 ක් වැය කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ එක් සේවකයෙකුගේ පිරිවැය පිළිවෙලින් රු. 351,705 ක් හා රු. 342,675 ක් බව දක්නට ලැබුණි.

3.7 වාහන උපයෝජනය

-----  
පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විගණනයට ඉදිරිපත් කළ තොරතුරු වලට අනුව සමාලෝචිත වර්ෂයේ වාහන 10 ක ඉන්ධන, නඩත්තු අවන්වැඩියා වියදම් සඳහා රු.6,468,652 ක් වැය කර තිබුණි. එසේ වුවත් ධාවනය කළ දුර ප්‍රමාණය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

(ආ) සමාලෝචිත වර්ෂය තුළ කුලී පදනම මත වාහන ලබා ගැනීම සඳහා රු. 6,035,408 ක මුදලක් වැය කර තිබුණි. එසේ වුවත්, කුලියට ගත් වාහන සංඛ්‍යාව සහ ධාවනය කළ දුර යනාදී තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

-----

4.1 සංයුක්ත සැලැස්ම

-----

2010 සිට 2012 වර්ෂය දක්වා සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණි. මෙම සැලැස්ම සංශෝධනය කර 2011 සිට 2016 දක්වා කාලය ආවරණය වන පරිදි නව සැලැස්මක් සමාලෝචිත වර්ෂය තුළදී පිළියෙල කර තිබුණි. එසේ වුවත් ඇතැම් ප්‍රධාන කාර්යයන් සංයුක්ත සැලැස්මේ මහ පෙත්වීම් අනුගමනය නොකර ක්‍රියාත්මක කර තිබුණි. නිදසුනක් ලෙස සංයුක්ත සැලැස්මේ සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ කාර්යයන් පදනම් කරගෙන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

4.2 ක්‍රියාකාරී සැලැස්ම

-----

සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණි.

4.3 අයවැය ලේඛනමය පාලනය

-----

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේදී රු. මිලියන 73.3 ක මුදලක් ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් සඳහා වැය කර තිබුණි. එසේ වුවත්, ප්‍රාග්ධන වියදම් සඳහා විස්තරාත්මක අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ ඇසහමේන්තුගත හා තව්‍ය වියදම් අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයේත් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාර්යයක් ලෙස යොදාගෙන නොතිබුණු බව දක්නට ලැබුණි.

5. පද්ධති හා පාලන

-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අධිකාරියේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) සංවර්ධන වැඩසටහන්
- (ඇ) ව්‍යාපෘති කළමනාකරණය
- (ඈ) වත්කම් කළමනාකරණය
- (ඉ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්
- (ඊ) අත්තිකාරම් ගෙවීම්